


මිටර සේතුව ආණිත ප්‍රායෝගික පරික්ෂණ

මිටර සේතුව භාවිතාකර දුවනයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංග්‍රහකය සෙවීම.

අවශ්‍ය උපකරණ

- ◆ මිටර සේතුව
- ◆ තෙල් තාපකය (පොල්තොල් සහිත බිකරයක්)
- ◆ දුන්නා ප්‍රතිරෝධය (ප්‍රතිරෝධ පෙටිටිය) (S)
- ◆ පරවාරක දැන්වීම මතන ලද කම්බී දැගරය
- ◆ උෂ්ණත්වමානය
- ◆ මන්තය
- ◆ කම්බී දැල සහිත තෙපාව
- ◆ බන්සන් දාහකය
- ◆ පව සැපයුම (රියම් අම්ල සංවායක කෝෂය) (E)
- ◆ ආරක්ෂක ප්‍රතිරෝධය (R_s) සහිත මැද බිංද ගැල්වනෝමිටරය (G)

ස්‍රුතය



- ♦ සේතුවේ වම් හිඛකට ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංග්‍රහකය සෙවිය යුතු කම්බිය ද දකුණු හිඛකට දන්නා ප්‍රතිරෝධය ද සම්බන්ධ කරන්න.
- ♦ ඉන්පසු කම්බි දැගරය තොල් සහිත බේකරය තුළ ගිල්වා තොල් ශේමින් රන් කරමින් නොදුන් මත්පනය කරමින් යම් උෂ්ණත්වයකට පැමිණී පසු දාහකය ඉවත් කරමින් සහ නැවත බේකරය වෙත ගෙන එමින් එම උෂ්ණත්වයේ පවත්වා ගනිමින් එම උෂ්ණත්වයේදී සේතුව සංතුලනය කර අදාළ සංතුලන දිග සොයාගනු ලැබේ. ඒ ඇසුරින් එම උෂ්ණත්වයේ දී අදාළ ප්‍රතිරෝධ අයය සොයාගනු ලැබේ.
- ♦ ඉන්පසු ඉහත ආකාරයට තොල් තාපතය විවිධ උෂ්ණත්වවල පවත්වා ගනිමින් වික් එක් එක් උෂ්ණත්වවලට අදාළ සංතුලන දිග ඇසුරින් ප්‍රතිරෝධ අයයක් සොයාගනු ලැබේ.
- ♦ උෂ්ණත්ව අයයන් x අක්ෂයේ ද , R_0 ප්‍රතිරෝධ අයයන් y අක්ෂයේ ද ගෙන ප්‍රස්ථාරය නිර්මාණය කරනු ලැබේ.

$\theta (^{\circ}\text{C})$	$R_\theta (\Omega)$
θ_1	R_1
θ_2	R_2
θ_3	R_3
θ_4	R_4
θ_5	R_5

- ♦ මෙම ප්‍රස්ථාරයේ අනුතුමණය , අන්තාබණ්ඩයන් බෙදීමෙන් α ලැබේ.


$$\text{අනුතුමණය, } m = \frac{R_\theta - R_0}{\theta} \quad \alpha = \frac{m}{C}$$

$$\text{අන්තාබණ්ඩය, } C = R_0 \quad \alpha = \frac{R_\theta - R_0}{\theta R_0}$$

$$R_0 \alpha \theta = R_\theta - R_0$$

$$R_\theta = R_0 (1 + \alpha \theta)$$

- R_θ :- θ උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය
 R_0 :- 0 °C දී ප්‍රතිරෝධය
 θ :- උෂ්ණත්වය
 α :- ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය




වයුගත් කරණය

- ♦ මෙහිදී තෙල් නාපකයක් භාවිතා කරනුයේ අභ්‍යන්තර ලුහුවන් වීම් වලක්වා ගැනීම සඳහාය.
- ♦ තෙල් නාපකය භාවිතා කළ විට වයු උෂ්ණත්ව පරාසයකට පාඩාංක ලබාගත හැකිවේ.
- ♦ කම්බී දුලක් භාවිතා කරනුයේ බේකරය පත්‍රලේ සෑම තැනකම උෂ්ණත්වය ඒකාකාරව පවත්වා ගැනීම සඳහාය.
- ♦ මෙහිදී මැනිය යුතු උෂ්ණත්වය වන්නේ කම්බීයේ අභ්‍යන්තර උෂ්ණත්වයයි. පරක්ෂණාත්මකව මනිනු ලබන තෙල්වල උෂ්ණත්වය කම්බීයේ අභ්‍යන්තර උෂ්ණත්වයට සමාන වීමට පාඩාංක ගනු ලබන උෂ්ණත්වයේදී තුහකය ඉවත් කරමින් සහ සූදුසු පරදී බේකරය වෙත ගෙන එමින් තෙල් මත්වනය කරමන් එම උෂ්ණත්වයේ සූල් වේලාවක් තබා ගැනීම වයුගත් වේ.

ඉහත ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ ගවෙනව

- I. ප්‍රශ්නාරක කුමයක් මගින් තැංක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංග්‍රහකය සෙවීම සඳහා සිදුවෙක් විසින් භාඳින් පරිවහන කරන ලද (Insulated) තැංක කම්බියක් ගෙන උෂ්ණත්වමානයේ පහළ කෙළවර සිට ඒ වටා ඔතා රුපයේ පරිදි ජල තාපකයක ගිල්චා තැංක කම්බියේ කෙළවර දෙක සම්බන්ධක කම්බි මගින් තේර දේනු වේ වම් හිඛැසට සෙවිකරන ලදී.



- (a) (i) පරීක්ෂණයේ මූලික පියවරක් ලෙස දාහකය ත්‍රියාන්තක කිරීමට පෙර සියලු කොටස් සම්බන්ධ කිරීමෙන් අනුතුරුව D ස්ථේරිකය A ට ආසන්න තැනකත් ඉන්පසු C ට ආසන්න තැනකටත් ස්ථේරිකර ගැල්වනෝමිටරයේ උත්සුමණාය ගුණ්‍යයෙන් දෙපසට ලැබේ ද යන්න පරීක්ෂා කරනු ලබයි. මෙට ප්‍රධාන හේතුව කුමක් ද?


- (ii) ගැල්වනෝමිටරයේ ආරක්ෂාව සඳහා අනුගමනය කරන පුරුව්පාය කුමක් ද?

- (iii) ආන්ත දුෂ්ඨයේ බලපෑම හැකි පමණ ඉවත් වන පරිදි සංතුලන පිහිටීම කම්බියේ මැදට ආසන්නව ලබාගත යුතුවේ. මේ සඳහා R_B සුදුසු පරිදි තෝරා ගැනීම කළ යුතුවේ. මෙහිදී සසම උෂ්ණත්ව (θ) අගයක් සඳහාම සංතුලන පිහිටීම කම්බියේ මැදට ආසන්නව ලබාගැනීමේ දී මතුවන මූලික ගැටළුව කුමක් ද යන්න සඳහන් කරන්න.
-
-
-

- (iv) ඉහත ගැටළුව මග හරවා ගැනීම සඳහා අමුම $\theta = 0^\circ\text{C}$ අගයේ දී සංතුලනය වන දිග එනම් I_1 අගයේ අවමය සහ $\theta = 0^\circ\text{C}$ අගයේ වැඩිම අගයේ දී සංතුලනය වන දිග එනම් I_2 අගයේ උපරිමය 40 cm සහ 60 cm අතර පරාසයක පවතින සේ සුදුසු පරිදි R_B තෝරාගන්නා ලදී. එවිට $\theta = 0^\circ\text{C}$ හා I_1 අගය පහත වගැනී පරිදි විය. මෙම වගැනී R_θ උග්‍රීය සම්පූර්ණ කරන්න.

$\theta/\text{ }^\circ\text{C}$	30	40	50	60	70
R_B/Ω	168	142	120	101	85
I_1/cm	40	45	50	55	60
R_θ/Ω					

(b) පහත දී ඇති ජාලයේ උෂ්ණත්වය θ $^{\circ}\text{C}$ ත් විරෝධව ලබාගත් R_{θ} අගයන් ප්‍රස්ථාරගත කරන්න.



(c)(i) එම ප්‍රස්ථාරයේ අනුකූලතාය කොපමණුද?

(ii) එම ප්‍රස්ථාරයේ අන්තං්ධිය කොපමණුද?

(iii) තඩවල ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංග්‍රහකය ගණනය කරන්න.
